


ව්‍යවසායකත්ව අධ්‍යයනය



විෂයානුබද්ධ පුනරීක්ෂණ සංවිතය 10 ශ්‍රේණිය

ව්‍යවසායකත්වය හා කුඩා පරිමාණ ව්‍යාපාර

1. රටක ආර්ථික සංවර්ධනයට කුඩා පරිමාණ ව්‍යාපාරවලින් ලැබෙන දායකත්වය සඳහා සාධකයක් වන්නේ,
 - 1) වෙළෙඳපොළ සීමා වීම
 - 2) ජාතික නිෂ්පාදනය වැඩි වීම
 - 3) නවීන තාක්ෂණය භාවිතා නොවීම
 - 4) තරඟකාරිත්වයට මුහුණ දීමට අපහසු වීම
2. කුඩා පරිමාණ ව්‍යාපාරයක ලක්ෂණයක් වනුයේ,
 - 1) පොදු හිමිකාරිත්වයක් පැවතීම
 - 2) කුඩා සේවක සංඛ්‍යාවක් සිටීම
 - 3) ආයෝජනය විශාල වීම
 - 4) ව්‍යාපාර කටයුතු විශාල ප්‍රදේශයක පැතිරී තිබීම
3. පහත සඳහන් වාක්‍ය අතුරින් නිවැරදි වාක්‍යය තෝරන්න.
 - 1) බොහෝ නවෝත්පාදන බිහිවී ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාර වලිනි
 - 2) දැනටමත් පාරිභෝගික අවශ්‍යතා ඉටු කර ඇති කොටස වෙළෙඳපොළ හිඬැසයි
 - 3) බොහෝ සාර්ථක ව්‍යාපාරවල ආරම්භක අවස්ථාව කුඩා පරිමාණ ව්‍යාපාරයකි
 - 4) මහා පරිමාණ ව්‍යාපාර බොහොමයක ව්‍යාපාර කටයුතු කුඩා ප්‍රදේශයකට සීමා වී ඇත
4. අරවින්ද ව්‍යාපාරයක හිමිකරු ද ප්‍රධාන විධායක නිලධාරියා ද වේ. ඔහු විසින් තම ව්‍යාපාරය සඳහා බලපානු ලබන සමස්ත සැලැස්ම සකස් කළේය. එම කාර්යය අයත් වනුයේ,
 - 1) නායකයා ලෙස වූ භූමිකාවටය
 - 2) කළමනාකරු ලෙස වූ භූමිකාවටය
 - 3) අයිතිකරු ලෙස වූ භූමිකාවටය
 - 4) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වූ භූමිකාවටය
5. පහත දැක්වෙන ව්‍යාපාර අතුරින් ගණුදෙනුකරුවන් සහ හිමිකරු අතර හොඳ සම්බන්ධතාවයක් පවතින ව්‍යාපාර වර්ගය කුමක්ද?
 - 1) මහා පරිමාණ ව්‍යාපාර
 - 2) වරලත් ව්‍යාපාර
 - 3) කුඩා ව්‍යාපාර
 - 4) සීමිත සමාගම්
6. තම කණ්ඩායම අරමුණු කරා මෙහෙයවීමෙන් ව්‍යවසායකයෙකු ඉටු කරනුයේ,
 - 1) නායකයා ලෙස වූ භූමිකාවයි
 - 2) කළමනාකරු ලෙස වූ භූමිකාවයි
 - 3) අයිතිකරු ලෙස වූ භූමිකාවයි
 - 4) ආයෝජයෙකු ලෙස වූ භූමිකාවයි
7. ව්‍යාපාරය සඳහා සම්පත් සම්පාදනය කිරීම තුළින් ව්‍යවසායකයා ඉටුකරනුයේ,
 - 1) නායකයා ලෙස වූ භූමිකාවයි
 - 2) කළමනාකරු ලෙස වූ භූමිකාවයි
 - 3) අයිතිකරු ලෙස වූ භූමිකාවයි
 - 4) ආයෝජකයෙකු ලෙස වූ භූමිකාවයි

8. ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන පුද්ගලයා හැඳින්විය හැක්කේ,

- 1) අයිතිකරු ලෙසය
- 2) කළමනාකරු ලෙසය
- 3) බැංකුකරු ලෙසය
- 4) සේවකයා ලෙසය

9. කළමනාකරුගේ භූමිකාවට අයත් කාර්යයක් වන්නේ,

- 1) උපකරණ මිලට ගැනීම
- 2) ව්‍යාපාරය සැලසුම් කිරීම
- 3) සේවකයන් පෙළඹවීම
- 4) සේවක වැටුප් ගෙවීම

10. පහත දැක්වෙන කාර්යයන් අතරින් අයිතිකරුගේ භූමිකාවට අයත් කාර්යයන් පමණක් ඇති පිළිතුර තෝරන්න.

- 1) සැලසුම් සකස් කිරීම, සේවකයන් පෙළඹවීම, සේවකයන් මෙහෙයවීම
- 2) සම්පත් සැපයීම, අවදානම් දැරීම, වැදගත් තීරණ ගැනීම
- 3) සේවකයන්ට අවශ්‍ය මග පෙන්වීම, සැලසුම් අනුව කටයුතු කිරීම, ලාභ පාඩු විදේශා ගැනීම
- 4) සම්පත් සැපයීම, සැලසුම් සකස් කිරීම, සේවකයන් පෙළඹවීම

11. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කළමනාකරුගේ භූමිකාවට අදාළ කාර්යයන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

- 1) සැලසුම් සකස් කිරීම, සම්පත් සැපයීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම
- 2) සැලසුම් සකස් කිරීම, සම්පත් සැපයීම, සේවක මග පෙන්වීම
- 3) සැලසුම් සකස් කිරීම, සම්පත් සැපයීම, සම්පත් මෙහෙයවීම
- 4) සැලසුම් සකස් කිරීම, සම්පත් මෙහෙයවීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම

12. ව්‍යාපාරය සතු මානව සහ භෞතික සම්පත මෙහෙයවමින් ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා නායකත්වය ලබා දෙන්නේ,

- 1) අයිතිකරුවන්ය
- 2) කළමනාකරුවන්ය
- 3) නායකයන්ය
- 4) උපදේශකයන්ය

13. නව නිෂ්පාදන බිහි කිරීම ව්‍යවසායකයෙකු සතු

- 1) මානව කුසලතාවයකි
- 2) තාක්ෂණික කුසලතාවයකි
- 3) සන්නිවේදන කුසලතාවයකි
- 4) සංකල්පනාත්මක කුසලතාවයකි

14. රැස්වීම් පැවැත්වීම, පණිවිඩ බෙදා හැරීම, අවශ්‍ය පාර්ශව වෙත අදාළ වාර්තා හා තොරතුරු බෙදා හැරීම ව්‍යවසායකයෙකු සතු,

- 1) උපදේශන කුසලතාවකි
- 2) සන්නිවේදන කුසලතාවකි
- 3) සංකල්පනාත්මක කුසලතාවකි
- 4) මානව කුසලතාවකි

15. ව්‍යවසායකත්ව කුසලතාවක් විය නොහැක්කේ,

- 1) මානව කුසලතා
- 2) කණ්ඩායම් කුසලතා
- 3) අලෙවි ප්‍රවර්ධන කුසලතා
- 4) සන්නිවේදන කුසලතා

(1) පහත සඳහන් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න.

01. කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු කුමක්ද?
02. කුඩා ව්‍යාපාරයක ලක්ෂණ 4 ක් නම් කරන්න
03. කුඩා පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය අතර සම්බන්ධතාව පැහැදිලි කරන්න
04. ආර්ථික සංවර්ධනයට කුඩා ව්‍යාපාර දායක විය හැකි ආකාර 04 ක් දක්වන්න
05. කුඩා ව්‍යාපාර වල සීමා 4 ක් නම් කරන්න
06. කුඩා ව්‍යාපාර වල ශක්තීන් 4 ක් නම් කරන්න
07. කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග 04 ක් දක්වන්න
08. ව්‍යවසායකයෙකුගේ භූමිකා 03 නම් කරන්න
09. ව්‍යවසායකයෙකු වර්ධනය කරගත යුතු මූලික කුසලතා 04 ක් නම් කරන්න
10. ව්‍යවසායකයෙකුට සංකල්පනාත්මක කුසලතා වැදගත් වන්නේ ඇයි?